



## “සුහුරු ශ්‍රී ලංකාවක් සඳහා ඉංජිනේරුවන් සවිබල ගැන්වීම”.

### ටෙක්නෝ ශ්‍රී ලංකා - අන්තර් පාසැල් චිත්‍ර තරඟාවලිය - 2020

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් 35 වන වරටත් සංවිධානය කරනු ලබන ටෙක්නෝ 2020 - ජාතික ඉංජිනේරු සහ තාක්ෂණ ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලාංකීය පාසැල් දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන අන්තර් පාසැල් චිත්‍ර තරඟාවලිය මෙවරත් පැවැත්වේ.

“සුහුරු ශ්‍රී ලංකාවක් සඳහා ඉංජිනේරුවන් සවිබල ගැන්වීම” තේමාව යටතේ මෙවර මෙම චිත්‍ර තරඟාවලිය සියලුම පාසැල් වල 6 සිට 11 ශ්‍රේණි දක්වා සිසුන් සඳහා කාණ්ඩ දෙකක් (2) යටතේ විවෘතව පවතී.

කාණ්ඩ 1 - 6,7,8 සහ 9 ශ්‍රේණි වල සිසුන් සඳහා

කාණ්ඩ 2 - 10, 11, 12 සහ 13 ශ්‍රේණි වල සිසුන් සඳහා

මෙම චිත්‍ර තරඟාවලියේ ප්‍රධාන අරමුණ වන්නේ පහත සඳහන් අභිමතාර්ථයන් තුලින් පාසැල් දරුවන් අතර ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශක්තිමත් සංකල්පීය හා ප්‍රායෝගික දැනුම උද්දීපනය කිරීමයි.

1. රටේ ආර්ථිකය, පාලනය සහ සමාජය සඳහා හොඳ ඉංජිනේරු වේදිකාවක් ගොඩනැගීම සඳහා රට පුරා සෑම කර්මාන්තයකම, ව්‍යාපාරයකම සහ රාජ්‍ය ආයතනයකම නවීකරණය කරන ලද ඉංජිනේරු හා තාක්ෂණික ප්‍රයත්නයන් වේගවත් කිරීමටත්, තාක්ෂණික දැනුමක් ඇති පුරවැසියන් හා ප්‍රජාවන්ගෙන් සමන්විත සමාජයක් විසින් බල ගැන්වෙන සමස්ත ජාතියක බුද්ධිමත් පුරවැසියන් හා ප්‍රජාවන්ගෙන් සමන්විත සමාජ ව්‍යාපාරයක් මෙහෙයවීමටත්, පියවර ගැනීමටත් අපගේ ඉංජිනේරුවන් සවි බල ගැන්වීම.
2. ඉංජිනේරු ක්ෂේත්‍රයේ අපේක්ෂිත වර්ධනයන් වැඩිදියුණු කිරීම සහ අපගේ ශක්තීන් වර්ධනය කිරීම, අපගේ ජාතික අභියෝග ජය ගැනීම, භෞතික බාධක ජය ගැනීම සහ සංසන්දනාත්මක වාසි සඳහා නව ප්‍රභවයන් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට වැඩි අවස්ථාවක් ලබා ගැනීම.
3. ජාතික ප්‍රවාහයේ බලගතු ඉංජිනේරුවන් විසින් ඉංජිනේරු උපදේශන, වැඩසටහන් / ව්‍යාපෘති කළමනාකරණය සහ නේවාසික, වාණිජ හා කාර්මික සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙන්ම මාර්ග, ජලය සහ මලප්‍රවාහන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා සැලසුම් කරන ලද නව ඉංජිනේරු හා තාක්ෂණික උත්සාහයන් වේගවත් කිරීම.

## චිත්‍ර තරගාවලිය සඳහා උපදෙස්

පහත සඳහන් උපදෙස් මාලාව අනුව තරගය සඳහා චිත්‍ර නිර්මාණය කළ යුතුය.

- කඩදාසි වර්ගය සහ ප්‍රමාණය - **A3 art paper.**
- පාට කිරීම සඳහා ඕනෑම මාධ්‍යයක් භාවිතා කළ හැකිය. (**Water colours/ Poster colours/ Pastel/ Acrylic or Mixed medium**).
- පහත සඳහන් තොරතුරු චිත්‍රය පිටුපසින් පැහැදිලිව සටහන් කළ යුතුය.

1. මාතෘකාව.
2. ශිෂ්‍යා / ශිෂ්‍යාව ගේ සම්පූර්ණ නම.
3. උපන් දිනය.
4. පාසලේ නම සහ ලිපිනය.
5. ශ්‍රේණිය.
6. දෙමාපියන්ගේ හෝ භාරකාරයාගේ නම, ලිපිනය සහ දුරකථන අංකය.

- සියළුම චිත්‍ර නිර්මාණ පාසලේ විදුහල්පතිවරයා විසින් නිල මුද්‍රාව සහිතව සහතික කර තිබිය යුතුය.

## **ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය**

එක් එක් කාණ්ඩයේ ජයග්‍රාහකයන් තිදෙනෙකුට මුදලින් ත්‍යාග සහ සහතික පත් පහත අයුරින් ප්‍රදානය කරනු ලැබේ.

ප්‍රථම ස්ථානය සඳහා රු 25,000.00 ක මුදල් ත්‍යාගයක් සහ සහතික පත්‍රයක්  
දෙවන ස්ථානය සඳහා රු 17,500.00 ක මුදල් ත්‍යාගයක් සහ සහතික පත්‍රයක්  
තෙවන ස්ථානය සඳහා රු 15,000.00 ක මුදල් ත්‍යාගයක් සහ සහතික පත්‍රයක්  
රු 5000.00 බැගින් වූ ත්‍යාග සහ කුසලතා සහතික පත් 5 ක්

ත්‍යාග ප්‍රදාන උත්සවය 2020/10/18 (ඉරිදා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

සියළුම චිත්‍ර නිර්මාණ 2020/09/15 දිනට හෝ ඊට පෙර පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ ගෙනවිත් භාර දීමට හැකිය. (එක් පාසලකින් එවනු ලබන සියලුම චිත්‍ර තනි පැකේජයක් ලෙස එවිය හැක).

## **ලිපිනය:**

සභාපති,  
**ටෙක්නෝ 2020** - අන්තර් පාසැල් චිත්‍ර තරග කමිටුව,  
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය,  
120/15, විජේරාම මාවත,  
කොළඹ 07.

වැඩිදුර තොරතුරු සඳහා:

දුරකථන: 011 269 8426 ext. 238 /246  
ෆැක්ස්: 011 269 9202